



1978-2-14

pl.

# ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 3

## දරන මුදල (සිංහලෙන) පත්‍ර

[සහතිකය සමඟ කෙරේ 1978 ජනවාරි මස 31 වන දින]

ආණ්ඩුවට නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

(1978 පෙබරවාරි මස 03 වනි දින ශ්‍රී ලංකා ජනරාජයේ ගුසට පනුයේ II වැනි කොටසයේ අනුමත්‍ය විශයෙන් පළ කරන ලදී.)

ශ්‍රී ලංකා රජය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය. තරන ලදී

සෞඛ්‍ය උපය ප්‍රකාශන කාර්යාලයෙන් මිල ද ලබාගත ගැනීමෙන්

මෙම : ගත 30 දි

නැංලෝ ගාස්තුව : ගත 15 දි

ඡායාකාරු රාජ්‍ය සභාව 1978 අංක 3 දරන  
මුදල (සංගේධිය) පත්‍ර

[සහතිකය සහෙන් කළේ 1978 ජාත්‍යාච්‍ය මස 31 වන දින]

-වල. ඩී.-ඩී. 41/77.

-1963 අංක 11 දරන මුදල පත්‍ර සංගේධිය කිරීම සඳහා වූ පත්‍රකාසි.

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික රාජ්‍ය සභාව විධින් මෙයේ පත්‍රවත්තු ඉංග්‍රීසි:

1. මේ පත්‍ර ජාතික රාජ්‍ය සභාව 1978 අංක 3 දරන මුදල (සංගේධිය) පත්‍ර යනුවත්ත් හැඳුවෙනු ලැබේ.

2. (1) 1968 අංක 50 දරන පත්‍රිකා, 1969 අංක 35 දරන පත්‍රිකා සහ 1971 අංක 5 දරන පත්‍රිකා සංගේධිය, (මෙහි මින් මතු පුදාන ප්‍රජාත්‍යාගය "යනුවත්ත් සඳහන් කරනු ලබන) 1963 අංක 11 දරන මුදල පත්‍රිකා 120 වන වගන්තියෙහි (3) වන උපවගන්තියේ (අ) ජීදිය පත්‍ර දැන්වෙන පරිදි සංගේධිය කිරීමෙන්, එම් වගන්තිය මෙයින් තවදුරටත් සංගේධිය කරනු ලැබේ:

|         |
|---------|
| 1963    |
| අංක 11  |
| දරන     |
| සංගේධිය |
| 120 වන  |
| වගන්තිය |
| සංගේධිය |
| කිරීම්  |

(අ) එම ජීදියේ (iii) වන අනුජීදිය වෙනුවට, පත්‍ර දැක්වෙන අදුන් අනුජීදිය ආදේශ කිරීමෙන් :

"(iii) කොප්පරු, ක්‍රිඩාල පොල්, පොල් ලෙලිවලින් පොල් කෙදි, සෞජ්‍ය රෙරි, එට් රෙරි, කුටපි රෙරි, ඔවට පාල හෝ (නේ නැලවම් කිරීම සඳහා වූ ව්‍යාපාරයක් නොවන) තේ නිෂ්පාදනය සඳහා වූ යම් ව්‍යාපාර යක් ;";

(ඇ) එම ජීදියේ (iv) වන අනුජීදිය වෙනුවට, පත්‍ර දැක්වෙන අදුන් අනුජීදිය ආදේශ කිරීමෙන් :

"(iv) 1971 අංක 13 දරන රාජ්‍ය මැණික් සංස්ථා පත්‍රිකා අර්ථානුකුලට වූ මැණික් හැර, නිෂ්පාදනය කරන ලද හෝ සකස් කරන ලද යම් ගාණ්ඩායක් අපනය නාය කිරීම සඳහා වූ යම් ව්‍යාපාරයක් ;"; සහ

(ඇ) එම ජීදියේ (viii) වන සහ (x) වන අනුජීද අත් ගැටු මෙන්.

(2) (අ) මේ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) වන සහ (ඇ) වන ජීදිවල විධිවිධාන සියලු කායිසි සඳහා 1976 ජනතාට මස පළමුවන දින බලන්මක වූ ලෙස සඳහනු ලැබය යුතු අතර,

(අ) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබ නිෂ්පාදක විසින් අපනයනය කරනු ලබූ ගාණ්ඩායක් ව්‍යාපිලික් කාණ්ඩායක් ලෙස සැලකිය යුතු යයි ප්‍රකාශ කරමින්, ප්‍රධාන ප්‍රජාත්‍යාගයේ 121 වන වගන්තිය යටතේ සාදන ලද යම් නියමයක්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබ නිෂ්පාදක විසින් අපනයනය කරනු ලබන මැණික් සම්බන්ධයෙන් ඉහත සඳහන් දිනයෙහි සිට අදාළ නොවීය යුතු ය.

ඒ අනුව, රාජ්‍ය මැණික් සංස්ථාව නොවන යම් ක්‍රියාත්මකව (1971 අංක 13 දරන රාජ්‍ය මැණික් යෝග්‍ය පත්‍ර අර්ථාත්තුකුලට) මැණික් එකිනෙමකින් ලැබෙන යම් මූදලක් සම්බන්ධයෙන් ව්‍යුහපාර පිටපත්වුම් බඳා—

- (i) පිටපත්වුම, 1970 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භව 1977 නොවැම්බර් මස 15/16 වන දින මධ්‍යම රාජ්‍යයෙන් අවසන් වන කාලයිමාවට අදාළ වන අවස්ථාවක, ප්‍රධාන ප්‍රජාත්නියෝ 119 වන වගන්තිය යටතේ සාදනු ලබ 1975 දෙසැම්බර් මස 31 වන දින අංක 106/11අ දරන ගැසට් පත්‍රයෙහි පෙ කරන ලද තියමයෙහි සඳහන්;
- (ii) පිටපත්වුම, 1977 නොවැම්බර් මස 15/16 වන දින මිධ්‍යම ක්‍රියාත්මක පත්‍රයෙන් ආරම්භව මේ පතනත ක්‍රියාත්මක වන දිනයෙන් අවසන් වන කාලයිමාවට අදාළ වන අවස්ථාවක, ඉහත සඳහන් 119 වන වගන්තිය යටතේ සාදනු ලබ 1977 නොවැම්බර් මස 15 වන දින අංක 291/1 දරන ගැසට් පත්‍රයෙහි පල කරන ලද තියමයෙහි සඳහන්;
- (iii) පිටපත්වුම, මේ පතනත ක්‍රියාත්මක වන දිනයෙහි හේ ඉන් පැහැදිලි ආරම්භ වන කාලයිමාවකට අදාළ වන අවස්ථාවක, ඉහත සඳහන් 119 වන වගන්තිය යටතේ සාදනු පැවත්වා වූ ද තත් කළයෙහි වලංගුව පවතින්නා ඉ ද යම් තිකමයෙහි සඳහන්

ආකාරයේ ප්‍රමාණ මත සහ මැණික් එකිනෙමේ ව්‍යාපාරය පවත්වා තෙකු යන යම් ක්‍රියාත්මක පිටපත්වුමට අදාළ වන්නා වූ ප්‍රමාණ මත, ඒ දිනයෙහි සිට ක්‍රියාත්මක වන පරිදි තෙවනු ලබා යුතු ය.

- (3) 1970 ජනවාරි මස පැවත්වන දිනයෙන් ආරම්භව මේ පතන ක්‍රියාත්මක වන දිනයෙන් අවසන් වන කාලයිමාව සඳහා (1971 අංක 13 දරන රාජ්‍ය මැණික් සංස්ථා පතනයේ අර්ථාත්තුකුලට) මැණික් එකිනෙමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වගන්තියේ (1) වන යන (2) වන උපවත්තිවල එකිනීතාන ප්‍රකාර ව්‍යාපාර පිටපත්වුම් බඳා යා කළ පුක්කේ යම් ක්‍රියාත්මකයෙන් ද ඒ ක්‍රියාත්මක එකිනෙ

- (4) එම කාලයිමාව සඳහා එම වෙළෙද ව්‍යාපාරයේ පිටපත්වුම් දක්වෙන වාර එක්‍රීතාවස් මේ පතනත ක්‍රියාත්මක වූ ද ඩිජිටල සිව්‍යාපාන ප්‍රජාත්නු පැවත්වෙන්, ප්‍රධාන ප්‍රජාත්නියෝ 123 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව මිනු ක්‍රියා කර ඇති ලෙස සලකනු ලබා යුතු ය; හට ද ඒ බඳාදෙනි සම්පූර්ණ ප්‍රමාණය ඉහත සඳහන් දින තිය ආකුළත ගෙවීම ඔහු එකිනෝ පැහැර කරිනු ලබන අවස්ථාවක, ඒ මූදල, ගෙවීම පැහැර ගැර තිබෙන මූදල් පැහැර ගැර තිබෙන මූදල් පැහැර ගැර තිබෙන මූදල්

- (5a) එකී දින තිහි ඇතුළත, ඒ බඳාදෙනි සම්පූර්ණ ප්‍රමාණය තෙවනු ලබවේන්, එම වෙළෙද ව්‍යාපාරය සම්බන්ධයෙන් එම කාලයිමාව සඳහා ප්‍රධාන ප්‍රජාත්නියෝ 122 වන වගන්තිය යටතේ ව්‍යාපාර පිටපත්වුම් බඳා ගෙවීමෙන් උ මිනු පැහැර හැරීමක් කර නොමැති ලෙස සලකනු ලබා යුතු ය. හට ද ඒ බඳාදෙනි සම්පූර්ණ ප්‍රමාණය ඉහත සඳහන් දින තිය ආකුළත ගෙවීම ඔහු එකිනෝ පැහැර කරිනු ලබන අවස්ථාවක, ඒ මූදල, ගෙවීම පැහැර ගැර තිබෙන මූදල් පැහැර ගැර තිබෙන මූදල් පැහැර ගැර තිබෙන මූදල් පැහැර ගැර තිබෙන මූදල්

මේ පතන  
යටතේ ද  
සහ ගෙවී  
මැමිකරුව:  
මෙහෙනවත්  
භාවිතයක්  
පිය යුතු

කම්කාල  
යුතිය යුතු  
මැදුරු යුතු  
පැහැර ය

සලකනු ලැබිය යුතු අතර, ගෙවීම පැහැර හැඳිනු ලැබූ  
ව්‍යාපාර පිරිවැවුම් බිඳ්ද අයකර ගැනීම සම්බන්ධයෙන් වූ  
ප්‍රධාන ප්‍රජාප්‍රතිඵේද විධිවිධාන එම මුදල අයකර ගැනීමෙහි ලා,  
අදුල එය යුතු ය.

3. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵේද 122 වන වගක්තියේ (3) වන උපවශ්‍යන්තිය  
දුටුක් කර, එම ලෙනුවල පහත දැක්වෙන අදාළන් උපවශ්‍යන්තිය ආදේශ  
කිරීමෙන්, එම වගක්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ඩීඩ්.සු  
ප්‍රජාප්‍රතිඵේද  
122 වන  
වගක්තිය  
සංයෝගීක  
කිරීම්

“(3) යම් ව්‍යාපාර පිරිවැවුම් බිඳ්දක් ගෙවීම පැහැර හාර තිබෙන  
අවස්ථාවක, පැහැර හාර තැනැත්තා, එම බිඳ්දට අමතරව,—

(අ) එම බිඳ්දදෙන් සියලුව පහකට සමාන ප්‍රමාණයක දැන්වනයක්,  
සහ

(ඇ) එම බිඳ්ද ගෙවීම පැහැර හාරීම ආරම්භ වූ දිනට පසු දින  
තිහක් ගත්තීමට පෙර එම බිඳ්ද ගෙවනු නොලැබූ අවස්ථා  
වක, එම බිඳ්ද ගෙවීම පැහැර හාර තිබෙන කාලය තුළ, එම  
බිඳ්ද ගෙවීම තවදුරටත් පැහැර හරින අවස්ථා තිහක් වූ එක්  
එක් කාලයිමාව හෝ ඉන් කොටසක් හෝ සම්බන්ධ  
වයන් එම බිඳ්දදෙන් සියලුව එකකට සමාන ප්‍රමාණයක  
දැන්වනයක්

ඁගේම් මුදල 4:

එනෙක් මුදල 4—

(ඇ) ගෙවීම පැහැර හාර තිබෙන්නේ 1975 ඔක්තෝබර් මස 1  
වන දිනයට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක්  
සඳහා ගෙවිය යුතු යම් ව්‍යාපාර පිරිවැවුම් බිඳ්දක් සම්බන්ධ  
වයන් වන අවස්ථාවක, මේ උපවශ්‍යන්තිය යටතේ දැන්වන  
යක් පෙන් ගෙවිය යුතු වන මුළු මුදල, නිසිම අවස්ථාවක—

(ශ) ගෙවීම පැහැර හාර තිබෙන බිඳ්ද සම්බන්ධයෙන්  
දැන්වනයක් ලෙස, පැහැර හාර තැනැත්තා 1975  
ඡීඩ්.තොට්ට් මස 1 වන දින ගෙවීමට යටත් වූ යෝ  
යම් මුදලක් ද එම මුදල; හෝ

(ෂ) ගෙවීම පැහැර හාර තිබෙන බිඳ්දදෙන් සියලුව එසි  
පහක්; හෝ

සහ දෙන්න් වතා වැඩි මුදල නොගුක්ම විය යුතු ය; තව ද

(ඇ) ගෙවීම පැහැර හාර තිබෙන බිඳ්ද, 1975 ඔක්තෝබර් මස 1  
වන දිනයන් හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු  
වර්ෂයක් සඳහා ගෙවිය යුතු වන යම් ව්‍යාපාර පිරිවැවුම්  
බිඳ්දක් සම්බන්ධයෙන් වන අවස්ථාවක, මේ උපවශ්‍යන්තිය  
සටතේ දැන්වනයක් පෙන් ගෙවිය යුතු මුළු මුදල නිසිම  
අවස්ථාවක ගෙවීම පැහැර හාර තිබෙන බිඳ්දදෙන් සියලුව  
එසිපෑ නොගුක්මවිය යුතු ය. තව ද පැහැර හාරීම දිගු වියේ  
සම් එශේෂ කරුණු හේතු කොටගෙන ද එම එශේෂ කරුණු  
ස්ථානවැවෙන එකී මුදලන් අන් හාරීමක් හෝ අතු  
කිරීමක් කිරීම යුත්ති සහගත හෝ සාධාරණ වේ යයි  
සක්මාරිස් ජනරාල්වරය සැකීමට පත් වන්නේ නම්  
සිංහා යම් මුදලක් අන් හාරීම හෝ අතු කිරීම කරනු ලැබිය  
යායි ය.”

ඡීඩ වක  
උප්‍ර  
වගන්තිය  
ප්‍රධාන  
ප්‍රභාර්තියෙහි  
සැපුලයි  
කිරීම

4. පහත දැක්වෙන අප්‍රක් වගන්තිය ප්‍රධාන ප්‍රභාර්තියේ 125 වන  
වගන්තියට ඉක්කින්ට ම මෙයින් ආතුලන් කරනු ලබන අතර එය  
ප්‍රධාන ප්‍රභාර්තියේ 125 න් වගන්තිය ලෙස බල පවත්වන්  
යේ ය:—

"විකුණුම් මිල  
අඟතමුන්ගු  
කිරීම  
නැස්සේරු  
කරුව ගැනී  
මලය

125අ. යම් හාන්ධියක නිෂ්පාදකයකු වගයෙන්  
වෙළෙද ව්‍යාපාරය කරගෙන යන යම් තානැත්තකු  
මියින් ගෙවිය ලුතු ව්‍යාපාර පිටිවැටුම් බැඳු, තක්  
සේරුකරුගේ මතය අනුව, අවශ්‍ය කෙරෙන යෝ අඩු  
විය නාකි මිලකට ඒ හාන්ධිය, බෙදු හාටිමේ කාර්ය  
යන් සඳහා, ඒ තානැත්තා විසින් විකුණුන් ලබනා  
අවස්ථාවක, මේ පනතේ මේ කොටසේ කාර්යයන්  
සඳහා, ඒ එකිනීම් දිනයේ දී, තක්සේරුකරුගේ  
මතය අනුව, විවාත වෙළෙද පොලක දී ඒ හාන්ධිය  
වෙනුවෙන් උපිය නාකිව තිබුණු මිලකට ඒ  
භාන්ධිය විකුණුන් ලබූ ලෙස සාලකනු ලැබිය ලදා  
අතර ඒ වෙළෙද ව්‍යාපාරයෙහි ඒ තානැත්තාගේ  
පිටිවැටුම ඒ අනුව ආගණනය කරනු ලැබිය  
යුතු ය.".

ප්‍රධාන  
ප්‍රභාර්තියේ  
125 වක  
වගන්තිය  
සංගේතයෙහි  
කිරීම

5. ජාතික රාජ්‍ය සභාවි 1973 අංක 7 දරක පනතින් අවසන් වරෝ  
සංගේතයි, ප්‍රධාන ප්‍රභාර්තියේ 125 වන වගන්තියේ (1) වන උප  
වගන්තියට "නිෂ්පාදකය" යන්නේ අරිප්‍රහාරුය වෙනුවට,  
පහත දැක්වෙන අමේන්තුව ආදේශ හිඳිමෙන්, ඒ වගන්තිය මෙයින්  
විඩිදුටත් සංගේතය කරනු ලැබේ:—

"නිෂ්පාදකය" යන්නේ—

- (අ) යම් හාන්ධියක් සඳහා,
- (ආ) රසායනික ක්‍රියාවලියකින් හෝ අන්තාකාරියකින් යෝ  
යම් හාන්ධියක් උක් රස් කරන හෝ එකාඛද්ධි  
කරන,
- (ඇ) යම් හාන්ධියක් එකිනීම සඳහා පුදුවන සේ සකස්  
කරන,
- (ඈ) මිල්ලර ගබඩාවක දී තානිකලම හා කෙළින් ම පාරියෝ  
ගිනයට පමණක් එකිනීමේ කාර්යය සඳහා ඒ  
ගබඩාවේ දී තානික පිටක දී හාර, යම් හාන්ධියක්  
අනුරත්න, බෝතල්වල අනුරත්න, පෙටිටිවල අනුරත්න,  
කාලීවලට තානික, පිටිසිදු තානික, ඔප දමන, දවිත්න,  
ලෝබල් අවාත හෝ කට්ටර යෝ වෙනත් යම් සුමා  
කින් එකිනීම සඳහා පිළියෙළ කරන

යම් තානැත්තාක් අදහස් වේ;".

මේ ප  
යටත  
යනු එ  
කමික  
වෙත  
කොට  
විය දු